

**කඹුරුපිටිය ප්‍රාදේශීය සභාව**  
**මාතර දිස්ත්‍රික්කය**

-----

**1 මූල්‍ය ප්‍රකාශන**

-----

**1.1 මූල්‍ය ප්‍රකාශන ඉදිරිපත් කිරීම**

-----

2017 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන 2018 මාර්තු 19 දින විගණනයට ඉදිරිපත් කර තිබූ අතර, එම මූල්‍ය ප්‍රකාශන පිළිබඳ විගණකාධිපතිවරයාගේ වාර්තාව 2018 අගෝස්තු 31 දින සභාපතිවරයාට යවා ඇත.

**1.2 තත්ත්වගණනය කළ මතය**

-----

මෙම වාර්තාවේ 1.3 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, මූල්‍ය ප්‍රකාශන වලින් 2017 දෙසැම්බර් 31 දිනට කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය ක්‍රියාකාරීත්වය පොදුවේ පිළිගත් ගිණුම්කරණ මූලධර්මවලට අනුකූලව සත්‍ය හා සාධාරණ තත්ත්වයක් පිළිබිඹු කරන බව මා දරන්නා වූ මතය වේ.

**1.3 මූල්‍ය ප්‍රකාශන පිළිබඳ අදහස් දැක්වීම**

-----

**1.3.1 ගිණුම්කරණ අඩුපාඩු**

-----

පහත ගිණුම්කරණ අඩුපාඩු නිරීක්ෂණය විය.

- (අ) ඉකුත් වර්ෂයට අදාළ රු. 331,730 ක් වූ ආදේශක වැටුප් හා දීමනා වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කර තිබුණි.
- (ආ) ඉකුත් වර්ෂයේ කර්මාන්ත 06 ක් වෙනුවෙන් ණයහිමි ප්‍රතිපාදන සලසා තිබියදී නැවත එම කර්මාන්ත සඳහා රු.960,357 ක ණයහිමි ප්‍රතිපාදන සලසා තිබුණි.
- (ඇ) වාහන නඩත්තු කිරීමේ වියදම් හා ණය හිමියන් රු.159,395 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) කාර්යාලයේ පොදු වැසිකිලිය ඉදිකිරීමේ කර්මාන්තය සඳහා ගෙවිය යුතු වියදම රු.333,018 කින් හා ලැබිය යුතු මුදල රු.633,018 ක් වැඩියෙන් දක්වා තිබුණි.
- (ඉ) ඉකුත් වර්ෂයේ කර්මාන්ත 04 කට අදාළව රු.574,641 ක සියයට 10 රැඳවුම් මුදල වෙනුවෙන් සමාලෝචිත වර්ෂයේ නැවත ප්‍රතිපාදන ඇති කර තිබුණි.
- (ඊ) කර්මාන්තයක් සඳහා සමාලෝචිත වර්ෂයේ ලැබී තිබූ රු.120,000 ක මුදල, ලැබිය යුතු ප්‍රාග්ධන ආධාර ලෙස ගිණුම්ගත කර තිබුණි.

**1.3.2 නොසැසඳුණු ගිණුම්**

එකතුව රු.205,293,928 ක් වූ ගිණුම් විෂයයන් 11 කට අදාළ ශේෂ සහ ඊට අදාළ උපයෝගී ලේඛන/උපලේඛනවල දැක්වෙන ශේෂ අතර, එකතුව රු.58,306,717 ක අසමානතා නිරීක්ෂණය විය.

**1.3.3 අවිනිශ්චිත ගිණුම්**

ඉකුත් වර්ෂවල සිට මූල්‍ය ප්‍රකාශනවල ඉදිරියට ගෙනෙමින් පවතින රු.1,168,845 ක් වූ අවිනිශ්චිත ගිණුමේ බැර ශේෂය හඳුනාගෙන නිරවුල් කිරීමට පියවර ගෙන නොතිබුණි.

**1.3.4 ලැබිය යුතු ගිණුම්**

කිරිින්ද-පුහුල්වැල්ල ප්‍රාදේශීය සභාවෙන් ලැබිය යුතු රු.406,339 ක් වූ ණය ගිණුම, වර්ෂ 10 ක කාලයක් තිස්සේ අයකර ගැනීමට පියවර ගෙන නොතිබුණි.

**1.3.5 විගණනය සඳහා අවශ්‍ය ලිඛිත සාක්ෂි නොමැති වීම**

අවශ්‍ය තොරතුරු ඉදිරිපත් නොකිරීම නිසා එකතුව රු.209,814,684 ක් වූ ගිණුම් විෂයයන් 18 ක් විගණනයේදී සතුටුදායක ලෙස සන්නිරීක්ෂණය කිරීමට නොහැකි විය.

**1.3.6 අනුකූල නොවීම**

**1.3.6.1 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවීම**

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට අනුකූල නොවූ අවස්ථා පහත දැක්වේ.

නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණවලට යොමුව	අනුකූල නොවීම
-----	-----

(අ) 1988 ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීතිය  
(i) රීති 33

වරිපනම් බදු ගෙවීම පැහැර හැර ඇති පුද්ගලයින් පිළිබඳ ලැයිස්තුව සහ දේපල තහනම් කිරීමේ වරෙන්තු ලැයිස්තු පිළියෙල කර නොතිබුණි.

(ii) රීති 193

අයවැයගත හා පරිපූරක සම්මත වැය සමග, වැය විෂයයන්හි තථ්‍ය වියදම් සසඳා අතිරික්තතා හා උභ්‍යන්තර පිළිබඳ හේතු දැක්වෙන ප්‍රකාශයක් ඉදිරිපත් කර නොතිබුණි.

(ආ) ශ්‍රී ලංකා ජනරජයේ මුදල්  
රෙගුලාසි සංග්‍රහය

(i) මුදල් රෙගුලාසි 104

සමාලෝචිත වර්ෂයේදී සභාවේ වාහනයකට සිදු වී තිබූ අනතුර සම්බන්ධයෙන් යොමුගත රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි.

(ii) මුදල් රෙගුලාසි 110

හානි පිළිබඳ විස්තර සටහන් පවත්වාගෙන යාම සඳහා තීරු 11 කින් සමන්විත ලේඛනයක් පවත්වා නොතිබුණි.

2. මූල්‍ය සමාලෝචනය

-----

2.1 මූල්‍ය ප්‍රතිඵල

-----

ඉදිරිපත් කරන ලද මූල්‍ය ප්‍රකාශන අනුව 2017 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා සභාවේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.13,229,118 ක් වූ අතර, ඊට අනුරූපීව ඉකුත් වර්ෂයේ පුනරාවර්තන වියදම ඉක්මවූ ආදායම රු.12,884,716 ක් විය.

2.2 ආදායම් පරිපාලනය

2.2.1 ඇස්තමේන්තුගත ආදායම්, බිල්කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම්

සමාලෝචිත වර්ෂයට හා ඉකුත් වර්ෂයට අදාළව ඉදිරිපත් කර තිබූ ඇස්තමේන්තුගත ආදායම්, බිල් කළ ආදායම්, රැස්කළ ආදායම් හා හිඟ ආදායම් පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

ආදායම් ප්‍රභවය	2017				2016			
	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය	ඇස්තමේන්තුගත ආදායම	බිල්කළ ආදායම	රැස්කළ ආදායම	දෙසැම්බර් 31 දිනට මුළු හිඟය
	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.	රු.
වරිපනම් හා බදු	1,500,753	1,989,885	1,818,934	1,319,640	336,464	1,491,248	1,458,432	1,148,689
කුලී	6,804,527	6,768,502	6,159,783	1,653,701	5,211,924	5,811,423	5,882,573	1,044,982
බලපත්‍ර ගාස්තු	857,000	1,413,330	1,406,630	85,795	1,352,000	972,206	972,206	79,095
වෙනත් ආදායම්	20,298,692	22,645,674	14,114,191	55,018,666	16,949,852	20,808,310	14,760,010	46,487,183
-එකතුව-	29,460,972	32,817,391	23,499,538	58,077,802	23,850,240	29,083,187	23,073,221	48,759,949

**22.2. ආදායම් රැස් කිරීමේ කාර්යසාධනය**  
-----

සමාලෝචිත වර්ෂය තුළ ඇස්තමේන්තුගත කළ මුළු ආදායම රු. 29,460,972 ක් වූ අතර බිල් කල ආදායම රු.32,817,391 ක් විය. රු.48,759,949 ක් වූ ආරම්භක හිඟ සමඟ අයවිය යුතු මුළු මුදල රු 81,577,340 ක් වුවද, වර්ෂය තුළ රැස්කළ මුළු ආදායම රු.23,499,538 ක් වීමෙන් වර්ෂය අවසානයට මුළු හිඟය රු. 58,077,802 ක් වී තිබුණි .

**2.2.3 වරිපනම් හා බදු**  
-----

පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

**(අ) වරිපනම්**  
-----

ආරම්භක හිඟය රු.832,808 ක් වූ අතර, රු.1,317,816 ක් වූ වර්ෂයේ බිල්කිරීම් සමඟ රු.2,150,624 ක් අයවිය යුතුව තිබුණි. මුළු අයවීම් රු1,151,027 ක් වීම නිසා වර්ෂය අවසානයට රු.999,597 ක හිඟ ශේෂයක් පැවතුණි.

**(ආ) අක්කර බදු**  
-----

ආරම්භක හිඟය රු.315,881 ක් වූ අතර, රු.24,436 ක් වූ වර්ෂයේ බිල් කිරීම් සමඟ රු.340,317 ක් අයවිය යුතුව තිබුණි. වර්ෂය තුළ මුළු අයවීම් රු.20,275 වූයෙන්, වර්ෂය අවසානයට රු.320,042 ක් හිඟව පැවතුණි.

**2.2.4 කුලී**  
-----

ආරම්භක හිඟය රු.1,044,982 ක් වූ අතර, රු.6,768,502 ක් වූ වර්ෂයේ බිල් කිරීම් සමඟ රු. 7,813,484 ක් අයවිය යුතුව තිබුණි. වර්ෂය තුළ මුළු අයවීම් රු.6,159,783 ක් වූයෙන්, වර්ෂය අවසානයට හිඟ ශේෂය රු.1,653,701 ක් විය.

**2.2.5 බලපත්‍ර ගාස්තු**  
-----

ආරම්භක හිඟය රු.79,095 ක් වූ අතර, වර්ෂයේ බිල්කිරීම් රු.1,413,330 ක් සමඟ රු.1,492,425ක් අයවිය යුතුව තිබුණි. වර්ෂය අවසානයට හිඟ ශේෂය රු.85,795 ක් විය.

**2.2.6 ජල ගාස්තු**  
-----

ආරම්භක හිඟ ශේෂය රු.1,903,889 ක් වූ අතර, වර්ෂයට අදාළ බිල්කිරීම් රු.3,766,936ක් සමඟ රු.5,670,825 අයවිය යුතුව තිබුණි. වර්ෂය තුළ මුළු අයවීම් රු.4,505,554 ක් වූයෙන්, වර්ෂය අවසානයට රු.1,165,271 ක් හිඟ ශේෂයක් පැවතුණි.

**2.2.7 උසාවි දඩ හා මුද්දර ගාස්තු**  
-----

පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාගෙන් හා අනෙකුත් බලධාරීන්ගෙන් 2017 දෙසැම්බර් 31 දිනට ලැබිය යුතුව තිබූ මුද්දර ගාස්තු රු.24,931,913 ක් හා උසාවි දඩ රු.1,165,185ක් විය.

**3. මෙහෙයුම් සමාලෝචනය**

**3.1 කාර්යසාධනය**

ප්‍රාදේශීය සහ පනතේ 3 වන වගන්තිය යටතේ මහජන සෞඛ්‍ය, පොදු උපයෝගීතා සේවා සහ පොදු මංමාවත් පිලිබඳ කාරණා විධිමත් කිරීම හා පාලනය කිරීම, ජනතාවගේ සුඛ විහරණය, පහසුව හා සුභසාධනය යන සභාව විසින් ඉටුකළ යුතුව තිබුණු කර්තව්‍යයන් ඉටුකිරීම පිලිබඳව අනාවරණය වූ කරුණු පහත දැක්වේ.

**(අ) අපේක්ෂිත නිමවුම් මට්ටම (output) ලබා නොගැනීම**

විවිධ කර්තව්‍යයන් 06 ක් ඉටු කිරීම සඳහා පහත සඳහන් පරිදි රු.3,430,000 ක මුදලකට ඇස්තමේන්තුගත කර තිබූ වැඩ සටහන්වලින් රු.441,089 ක මුදලක් වැයකර තිබුණද අපේක්ෂිත නිමවුම් මට්ටම (output) අත්පත් කරගෙන නොතිබුණු අවස්ථා පහත දැක්වේ.

කර්තව්‍ය	ඇස්තමේන්තුගත මුදල	ඉටු කළ ප්‍රමාණයේ වටිනාකම	නිරීක්ෂණ
-----	-----	-----	-----
	රු.	රු.	
පොදු පරිපාලනය	1,000,000	-	ක්‍රියාත්මක කර නැත.
සෞඛ්‍ය සේවා	230,000	-	ක්‍රියාත්මක කර නැත.
ජල සේවා	1,000,000	319,166	අපේක්ෂිත මට්ටමට නිම කර නැත.
උපයෝගී සේවා	500,000	-	ක්‍රියාත්මක කර නැත.
සුභසාධන සේවා	700,000	121,923	අපේක්ෂිත මට්ටමට නිම කර නැත.
	-----	-----	
	3,430,000	441,089	
	=====	=====	

**(ආ) සන අපද්‍රව්‍ය කළමනාකරණය**

දෛනිකව ටොන් 03 ක් පමණ කසළ වර්ග කිරීමකින් තොරව එකතු කරන අතර, සමාලෝචිත වර්ෂය තුළ කසළ එකතු කිරීම සඳහා සභාව විසින් රු.7,372,866 ක වියදම් දරා තිබුණි. රෝහල්, කර්මාන්තශාලා, නිවාස හා මාංශ වෙළඳසැල්වලින් කසළ එකතු කිරීම වෙනුවෙන් කිසිදු බදු මුදලක් අයකර ගෙන නොතිබුණි. එකතු කරනු ලබන කසළවලින් දිරන කසළ හා සන අපද්‍රව්‍ය නගර මධ්‍යයේ ස්ථානයක ගොඩ ගැසීම නිසා පරිසරයේ පවුරුවාලයට බාධා පැමිණ තිබුණි.

**(ඇ) පාරිසරික ගැටළු**

පරිසර පනත අනුව 2008 ජනවාරි 25 දින නිකුත් කළ 1533/16 ගැසට් නිවේදනය මගින් දන්වා ඇති පරිදි බල ප්‍රදේශයේ පරිසර බලපත්‍ර ලබාගත යුතු කර්මාන්ත 298 න් 262 ක්

බලපත්‍ර ලබාගෙන නොතිබූ අතර, සභාවට ඒ වෙනුවෙන් අයකරගත හැකි රු.1,152,800 මුදලක් අහිමි වී ගොස් තිබුණි. එම කර්මාන්තවලින් පරිසරයට සිදුවන හානිය පරීක්ෂා කර නොතිබුණි.

**(ඇ) තිරසර සංවර්ධන ඉලක්ක**

-----  
 තිරසර සංවර්ධනය සඳහා වන 2030 න්‍යාය පත්‍රයේ , තිරසර සංවර්ධන අරමුණු සහ ඉලක්ක සඳහා වන ගෝලීය දර්ශක තුළින් සභා බල ප්‍රදේශයේ මහජනතාවගේ ජීවන තත්ත්වය සහ සෞඛ්‍ය නංවාලීම සඳහා වන දිගුකාලීන සැලසුම් සභාව විසින් සකස් කර නොතිබුණි.

**3.2 මානව සම්පත් කළමනාකරණය**

**(අ) සේවක පුරප්පාඩු හා අතිරික්තතා**

-----  
 පහත දැක්වෙන නිරීක්ෂණයන් කෙරේ.

- (i) ද්විතියික හා ප්‍රාථමික තනතුරුවල පුරප්පාඩු 04 ක් හා එකතුව 36 ක් වූ අතිරික්තයක් විය.
- (ii) ප්‍රාථමික තනතුරු සඳහා බඳවාගෙන තිබූ සේවකයින් 11 දෙනෙකු කාර්යාලයේ කටයුතු සඳහා යොදවා ගෙන තිබූ අතර ඔවුන්ට වැටුප් ලෙස රු.4,245,992 ක මුදලක් සභා අරමුදලින් ගෙවා තිබුණි.
- (iii) ප්‍රාථමික මට්ටමේ තනතුරු 16 ක් අතිරික්තව තිබියදී අනියම්, තාවකාලික හා කොන්ත්‍රාත් මට්ටමේ තනතුරු 11 ක් සඳහා බඳවාගෙන ඔවුන්ගේ වැටුප් ලෙස රු. 3,729,244 ක මුදලක් ගෙවා තිබුණි.

**(ආ) සේවක ණය**

-----  
 නිලධාරීන් 15 දෙනෙකුගෙන් අයවිය යුතු එකතුව රු.174,250 ක් වූ හිඟ ණය ශේෂයෙන් රු.62,126 ක ශේෂයක් වර්ෂ 05 ක කාලයක සිටද, තවත් රු.17,925 ක ශේෂයක් වර්ෂයකට වැඩි කාලයක සිටද අය නොවී පැවතුණි. හිඟ ණය ශේෂය තුළ පැවති 2014 වර්ෂයේ මියගිය නිලධාරීන්ගෙන් අයවිය යුතු රු.94,200 ක ණය ශේෂය පාරිතෝෂිකයෙන් අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.

**3.3 මෙහෙයුම් අකාර්යක්ෂමතා**

-----  
 පහත දැක්වෙන කරුණු නිරීක්ෂණය විය.

- (අ) සභාව විසින් ඉකුත් වර්ෂවල ඉඩම් කැබලි කර වෙන්දේසි කිරීමට අදාළව සැලසුම් අනුමත කිරීමේදී බිම් ප්‍රමාණය හෙක්ටයාරයකට වැඩි වන අවස්ථාවල, ඉඩම් ප්‍රමාණයෙන් සියයට 10 ක් සභාවට ලබාගත යුතු වුවද, අක්කර 02 රූඩ් 01 පර්චස් 33.6 ක් සභාවට ලබාගෙන නොතිබුණි. එමෙන්ම ඉඩම් 6 කින් ලැබිය යුතු ප්‍රමාණයට වඩා අක්කර 03 රූඩ් 01 පර්චස් 27.75 ක ප්‍රමාණයක් අඩුවෙන් ලබාගෙන තිබුණි.

(ආ) සමාලෝචිත වර්ෂය තුළ විදුලි කාර්මික වෙත රු.436,907 ක විදුලි උපකරණ සහ රු.1,354,940 ක් වටිනා විවිධ වර්ගයේ බල්බ 621 ක් නිකුත් කර තිබුණි. වර්ෂය තුළ තබන්නු කල වීථි පහන් සංඛ්‍යාව 254 ක් වීමෙන් ඉහත වැය කල මුදලේ නිවැරදිතාව සනාථ නොවීය.

**3.4 වත්කම් කළමනාකරණය**

**3.4.1 වත්කම් ලේඛනගත නොකිරීම**

ප්‍රාදේශීය සභා මූල්‍ය හා පරිපාලන රීති සංග්‍රහයේ රීති 217 පරිදි අක්කර 01 පරිවෙස් 30 කට අදාළ තොරතුරු ලේඛනගත කර නොතිබුණි.

**3.4.2 නිෂ්ක්‍රීය / උණ උපයෝජිත වත්කම්**

සමාලෝචිත වර්ෂය අවසාන වන විට වසර 03 කට වැඩි කාලයක සිට නිෂ්කාර්යව ගර්භිත තත්වයේ පැවති වාහන 07 ක් 2017 භාණ්ඩ සමීක්ෂණය අනුව වෙන්දේසි කිරීමට නිර්දේශ කර තිබුනද එම වත්කම් සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන නොතිබුණි.

**3.4.3 වාර්ෂික ඉඩම් සමීක්ෂණය**

ප්‍රාදේශීය සභා (මූල්‍ය හා පරිපාලන) රීති සංග්‍රහයේ 218 වන රීතිය ප්‍රකාරව සභාව සතු ඉඩම් හා ගොඩනැගිලි සමීක්ෂණයක් සිදුකල යුතු වුවද සමාලෝචිත වර්ෂය අවසානයට වූ රු.45,209,492 ක් වටිනා ඉඩම් හා ගොඩනැගිලි සඳහා සමීක්ෂණයක් සිදුකර නොතිබුණි.

**4. ගිණුම් කටයුතුභාවය හා යහපාලනය**

**4.1 අයවැය පාලනය**

සමාලෝචිත වර්ෂය සඳහා වූ අයවැයගත හා තථ්‍ය ආදායම් හා වියදම් අතර පහත විස්තර දැක්වෙන පරිදි සැලකිය යුතු විචලනයන් නිරීක්ෂණය වූයෙන් අයවැය ලේඛනය ඵලදායී කළමනාකරණ පාලන කාරකයක් ලෙස යොදාගෙන නොතිබුණු බව නිරීක්ෂණය විය.

(අ) ආදායම් විෂයයන් 03 ක අහිතකර විචලනයන්ගේ එකතුව රු.5,625,925 ක් වූ අතර, එම වටිනාකම් සියයට 2.14 ක් හා සියයට 13.22 ක් විය.

(ආ) වියදම් විෂයයන් 07 ක එකතුව රු.9,593,783 ක් වූ ඉතිරිවීම් දක්නට ලැබුණු අතර, එම වටිනාකම් සියයට 6.08 සිට සියයට 52.3 දක්වා පරාසයක පැවතුණි.

(ඇ) කිසිදු විධිමත් අනුමැතියක් ලබා නොගෙන එක් වියදම් විෂයයක අනුමත සීමාව ඉක්මවා රු.418,119 ක් වියදම් දරා තිබුණි.



**4.2 අභ්‍යන්තර විගණනය**  
-----

ශ්‍රී ලංකා ජනරජයේ මුදල් රෙගුලාසි 133 හා 134 හි විධිවිධානයන් සහ දකුණු පළාත්, පාලන කොමසාරිස්ගේ 2014 පෙබරවාරි 24 දිනැති අංක දපපා/යහ/01/න.ව.ලේ. දරන චක්‍රලේඛය ප්‍රකාර ප්‍රමාණවත් අභ්‍යන්තර විගණනයක් සිදු කර නොතිබුණි. මුදල් රෙගුලාසි 134 ප්‍රකාර අභ්‍යන්තර විගණන වැඩසටහන් විගණකාධිපති වෙත ඉදිරිපත් කර නොතිබුණු අතර, අභ්‍යන්තර විගණන වාර්තාවල පිටපත් විගණනයට ඉදිරිපත් කිරීමටද පියවර ගෙන නොතිබුණි.

**4.3 විගණන හා කළමනාකරණ කමිටු**  
-----

2009 ජුනි 09 දිනැති අංක DMA/2009 (i) දරන කළමනාකරණ විගණන චක්‍රලේඛයේ විධිවිධාන ප්‍රකාරව විගණන හා කළමනාකරණ කමිටු පිහිටුවීමට සමාලෝචිත වර්ෂය අවසන් වන විටත් කටයුතු කර නොතිබුණි.

**5. පද්ධති හා පාලන**  
-----

විගණනයේදී නිරීක්ෂණය වූ අඩුපාඩු වරින් වර සභාවේ අවධානයට යොමු කර ඇති අතර පහත සඳහන් පාලන ක්ෂේත්‍රයන් කෙරෙහි විශේෂ අවධානය යොමු කළ යුතුය.

- (අ) ස්ථාවර වත්කම්
- (ආ) ආදායම් රැස්කිරීම
- (ඇ) අයවැය පාලනය
- (ඈ) ගිණුම්කරණය